

ශ්‍රේණිය - 11 ශ්‍රේණිය

පාඩම - 15 පාඩම

බුදු බණ ආසුරෙන් නිරෝගී දිවියක්.

01. නිරෝගිකම යනු කුමක් ද?

-----

02. කායික හා මානසික නිරෝගිතාව පිණිස හේතු වන්නේ පන්සිල් වල කුමන ශික්ෂා පදයන් සුරැකීමෙන් ද? -----

03. “රාග ද්වේශාදී කෙළෙස් නිසා රෝගී වූ සිත් ඇති පුහුදුන් මිනිසුන් අතර එකී කෙළෙස් වල සියල්ල මුලින්ම සිදු ලූ බුද්ධාදී නිරෝගීව වසති” යනුවෙන් සඳහන් වන්නේ කුමන ග්‍රන්ථයක ද?

-----

04. පරිසරය පවිත්‍රව තබා ගැනීමට බුදු දහමෙහි බොහෝ උපදෙස් දී ඇත. උදාහරණ දෙකක් ලියන්න.

-----

-----

05. “ජීගවිෂා පරමා රෝගා” යන්නෙහි අදහස ලියන්න.

-----

06. ආභාරේ මත්තඤ්ඤතා හෙවත් ආභාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා යහපත් ප්‍රතිඵල ලැබෙන බව දැක්වෙන්නේ කුමන සූත්‍රයේ ද? -----

එම සූත්‍රයට අනුව ආභාරයෙහි ප්‍රමාණය දැන අනුභව කිරීම නිසා ලැබෙන යහපත් ප්‍රතිඵල හතරක් ලියන්න.-----

-----

07. භික්ෂූන් වහන්සේලාගේ කායික නිරෝගිතාව සඳහා බුදු රජාණන් වහන්සේ “සක්මන් මච්ච” අනුමත කළේ කාගේ ඉල්ලීම අනුව ද? -----